



## Hector Kobbekaduwa Agrarian Research and Training Institute Data Management Division



| Variety                        | 2026.03.08        | 2026.03.08   | 2026.03.08      | 2026.03.07     | 2026.03.08         | 2026.03.08             | 2026.03.08         | 2026.03.08         | 2026.03.08         | 2026.03.07       |
|--------------------------------|-------------------|--------------|-----------------|----------------|--------------------|------------------------|--------------------|--------------------|--------------------|------------------|
|                                | Peliyagoda Market | Kandy Market | Dambulla Market | Meegoda Market | Norochchole Market | Thambuththegama Market | Keppetipola Market | Nuwaraeliya Market | Bandarawela Market | Veyangoda Market |
| <b>Up Country Vegetable</b>    |                   |              |                 |                |                    |                        |                    |                    |                    |                  |
| Beans                          | 250 - 300         | 250 - 300    | 300 - 350       | 320 - 360      | -                  | 330 - 360              | 250 - 300          | 280 - 320          | 250 - 280          | 320 - 360        |
| Carrot                         | 300 - 350         | 280 - 320    | 250 - 300       | 330 - 360      | -                  | 340 - 370              | 250 - 270          | 320 - 330          | 280 - 300          | 280 - 340        |
| Leeks                          | 160 - 200         | 200 - 220    | 160 - 200       | 220 - 240      | -                  | 200 - 250              | 170 - 180          | 180 - 200          | 180 - 200          | 200 - 230        |
| Beet root                      | 60 - 80           | 70 - 80      | 50 - 70         | 70 - 90        | 50 - 60            | 60 - 80                | -                  | -                  | -                  | 60 - 90          |
| Beet root (N Eliya)            | 100 - 120         | 120 - 130    | 100 - 110       | -              | -                  | -                      | 120 - 130          | 120 - 130          | 120 - 150          | -                |
| Knolkhol                       | 150 - 160         | 120 - 140    | 120 - 140       | 180 - 210      | -                  | -                      | 100 - 120          | 120 - 130          | 120 - 140          | 170 - 200        |
| Raddish                        | 50 - 80           | 50 - 60      | 40 - 60         | 70 - 90        | 30 - 40            | 60 - 80                | 30 - 40            | 50 - 70            | 40 - 50            | 70 - 90          |
| Cabbage (N'Eliya)              | -                 | 160 - 170    | -               | -              | -                  | -                      | 100 - 130          | 200 - 220          | 110 - 150          | -                |
| Cabbage (Kandy)                | 160 - 200         | 130 - 150    | 130 - 150       | 160 - 230      | 140 - 160          | 150 - 180              | -                  | -                  | -                  | 160 - 200        |
| Tomato                         | 100 - 120         | 90 - 100     | 70 - 90         | 80 - 100       | 60 - 100           | 90 - 120               | 80 - 100           | 80 - 110           | 90 - 110           | 80 - 110         |
| <b>Low country Vegetable</b>   |                   |              |                 |                |                    |                        |                    |                    |                    |                  |
| Ladies Fingers                 | 80 - 100          | 110 - 120    | 100 - 120       | 110 - 140      | 90 - 120           | 60 - 80                | -                  | -                  | 100 - 120          | 110 - 140        |
| Brinjals                       | 200 - 250         | 180 - 200    | 140 - 180       | 170 - 220      | 80 - 120           | 100 - 130              | 130 - 250          | -                  | 180 - 220          | 170 - 210        |
| Capsicum                       | 200 - 250         | 250 - 270    | 200 - 250       | 250 - 290      | 200 - 220          | 200 - 250              | 250 - 280          | 280 - 320          | 280 - 320          | 250 - 300        |
| Pumpkin                        | 120 - 130         | 120 - 130    | 110 - 130       | 120 - 130      | -                  | 90 - 110               | 110 - 120          | -                  | 110 - 120          | 120 - 140        |
| Cucumber                       | 60 - 80           | 50 - 60      | 40 - 50         | 60 - 80        | 30 - 40            | 30 - 40                | 60 - 70            | -                  | 70 - 90            | 50 - 70          |
| Bitter Gourd                   | 200 - 250         | 230 - 250    | 200 - 280       | 250 - 300      | -                  | 220 - 250              | -                  | -                  | 250 - 270          | 260 - 300        |
| Snake Gourd                    | 100 - 120         | 120 - 130    | 90 - 110        | 130 - 150      | 50 - 80            | 70 - 80                | -                  | -                  | 140 - 160          | 110 - 140        |
| Drumstick                      | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| Luffa                          | 120 - 160         | 150 - 160    | 100 - 120       | 170 - 200      | 100 - 140          | 120 - 150              | -                  | -                  | 180 - 200          | 150 - 190        |
| Long Beans                     | 120 - 150         | 120 - 150    | 80 - 120        | 110 - 130      | 90 - 110           | 80 - 120               | -                  | -                  | 140 - 160          | 100 - 120        |
| Ash Plantains                  | 140 - 160         | 130 - 150    | 120 - 140       | 160 - 180      | -                  | 100 - 130              | -                  | -                  | 150 - 160          | 150 - 180        |
| Green Chillies                 | 250 - 300         | 150 - 200    | 260 - 300       | 330 - 360      | 300 - 300          | 250 - 280              | 220 - 250          | -                  | 230 - 260          | 320 - 370        |
| Lime                           | 60 - 80           | 80 - 90      | 80 - 110        | 110 - 140      | -                  | 50 - 70                | -                  | -                  | 80 - 100           | 110 - 130        |
| Sweet Potatoe                  | 140 - 170         | 140 - 150    | 110 - 130       | 130 - 150      | -                  | 120 - 140              | 150 - 160          | -                  | 160 - 170          | 120 - 140        |
| Manioc                         | 60 - 100          | 100 - 110    | 90 - 110        | 100 - 120      | 100 - 130          | 100 - 120              | 100 - 120          | -                  | -                  | 100 - 120        |
| Eggplant                       | 120 - 150         | 150 - 160    | 130 - 150       | 160 - 180      | -                  | 100 - 130              | -                  | -                  | 150 - 160          | 150 - 190        |
| Potato (Imported)              | -                 | 185 - 190    | 165 - 170       | 170 - 185      | -                  | 175 - 190              | -                  | -                  | 190 - 200          | 170 - 180        |
| Potato (Welimada)              | 250 - 260         | 270 - 280    | 240 - 250       | -              | -                  | -                      | 210 - 240          | -                  | 230 - 250          | 250 - 260        |
| Potato (Nuwaraeliya)           | 280 - 300         | 310 - 320    | 270 - 290       | 290 - 300      | -                  | -                      | -                  | 280 - 290          | -                  | -                |
| B'Onion Imported               | -                 | 135 - 160    | 140 - 145       | 125 - 145      | -                  | 130 - 160              | 160 - 170          | -                  | 160 - 165          | 140 - 145        |
| Big-onion Local                | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| <b>Banana</b>                  |                   |              |                 |                |                    |                        |                    |                    |                    |                  |
| Ambul (Rs/Kg)                  | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| Kolikuttu                      | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| Seeni                          | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| Anamalu (Rs/Fruits)            | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| Papaya (Rs/Kg)                 | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| Passion Fruits (Rs/Fruit)      | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| <b>Other Fruits (Rs/Fruit)</b> |                   |              |                 |                |                    |                        |                    |                    |                    |                  |
| Pineapple - Large              | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| - Medium                       | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| - Small                        | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| Mango - Betti                  | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| - Karathakol                   | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| Woodapple                      | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| Avocado                        | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| Orange                         | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |



හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය  
**Hector Kobbekaduwa Agrarian Research and Training Institute**

දත්ත කළමනාකරණ අංශය  
 තොග මිල ගණන් (කිලෝවකට රුපියල්)  
**Wholesale Prices (Rs/Kg)**



| වර්ගය                    | 2026.03.08       | 2026.03.08     | 2026.03.08     | 2026.03.07    | 2026.03.08         | 2026.03.08        | 2026.03.08          | 2026.03.08       | 2026.03.08        | 2026.03.08       |
|--------------------------|------------------|----------------|----------------|---------------|--------------------|-------------------|---------------------|------------------|-------------------|------------------|
|                          | පැලියගොඩ වෙළඳපොළ | මහනුවර වෙළඳපොළ | දඹුල්ල වෙළඳපොළ | මීගොඩ වෙළඳපොළ | නොරොච්චෝලේ වෙළඳපොළ | තඹුන්තෙමම වෙළඳපොළ | කැප්පෙට්පොළ වෙළඳපොළ | නුවරඑළිය වෙළඳපොළ | බණ්ඩාරවෙල වෙළඳපොළ | වෙයන්තොඩ වෙළඳපොළ |
| <b>උඩරට එළවළු</b>        |                  |                |                |               |                    |                   |                     |                  |                   |                  |
| බෝංචි                    | 250 - 300        | 250 - 300      | 300 - 350      | 320 - 360     | -                  | 330 - 360         | 250 - 300           | 280 - 320        | 250 - 280         | 320 - 360        |
| කැරට                     | 300 - 350        | 280 - 320      | 250 - 300      | 330 - 360     | -                  | 340 - 370         | 250 - 270           | 320 - 330        | 280 - 300         | 280 - 340        |
| ලීක්ස්                   | 160 - 200        | 200 - 220      | 160 - 200      | 220 - 240     | -                  | 200 - 250         | 170 - 180           | 180 - 200        | 180 - 200         | 200 - 230        |
| බීටරුව                   | 60 - 80          | 70 - 80        | 50 - 70        | 70 - 90       | 50 - 60            | 60 - 80           | -                   | -                | -                 | 60 - 90          |
| බීටරුව (නුවරඑළිය)        | 100 - 120        | 120 - 130      | 100 - 110      | -             | -                  | -                 | 120 - 130           | 120 - 130        | 120 - 150         | -                |
| නෝකෝල්                   | 150 - 160        | 120 - 140      | 120 - 140      | 180 - 210     | -                  | -                 | 100 - 120           | 120 - 130        | 120 - 140         | 170 - 200        |
| රාබු                     | 50 - 80          | 50 - 60        | 40 - 60        | 70 - 90       | 30 - 40            | 60 - 80           | 30 - 40             | 50 - 70          | 40 - 50           | 70 - 90          |
| ගෝවා (නුවරඑළිය)          | -                | 160 - 170      | -              | -             | -                  | -                 | 100 - 130           | 200 - 220        | 110 - 150         | -                |
| ගෝවා (නුවර)              | 160 - 200        | 130 - 150      | 130 - 150      | 160 - 230     | 140 - 160          | 150 - 180         | -                   | -                | -                 | 160 - 200        |
| තක්කාලි                  | 100 - 120        | 90 - 100       | 70 - 90        | 80 - 100      | 60 - 100           | 90 - 120          | 80 - 100            | 80 - 110         | 90 - 110          | 80 - 110         |
| <b>පහතරට එළවළු</b>       |                  |                |                |               |                    |                   |                     |                  |                   |                  |
| බණ්ඩක්කා                 | 80 - 100         | 110 - 120      | 100 - 120      | 110 - 140     | 90 - 120           | 60 - 80           | -                   | -                | 100 - 120         | 110 - 140        |
| වම්බටු                   | 200 - 250        | 180 - 200      | 140 - 180      | 170 - 220     | 80 - 120           | 100 - 130         | 130 - 250           | -                | 180 - 220         | 170 - 210        |
| මාළු මිරිස්              | 200 - 250        | 250 - 270      | 200 - 250      | 250 - 290     | 200 - 220          | 200 - 250         | 250 - 280           | 280 - 320        | 280 - 320         | 250 - 300        |
| වට්ටක්කා                 | 120 - 130        | 120 - 130      | 110 - 130      | 120 - 130     | -                  | 90 - 110          | 110 - 120           | -                | 110 - 120         | 120 - 140        |
| පිපිඤ්ඤා                 | 60 - 80          | 50 - 60        | 40 - 50        | 60 - 80       | 30 - 40            | 30 - 40           | 60 - 70             | -                | 70 - 90           | 50 - 70          |
| කරවිල                    | 200 - 250        | 230 - 250      | 200 - 280      | 250 - 300     | -                  | 220 - 250         | -                   | -                | 250 - 270         | 260 - 300        |
| පතෝල                     | 100 - 120        | 120 - 130      | 90 - 110       | 130 - 150     | 50 - 80            | 70 - 80           | -                   | -                | 140 - 160         | 110 - 140        |
| මුරුංගා                  | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| වැටකොළ                   | 120 - 160        | 150 - 160      | 100 - 120      | 170 - 200     | 100 - 140          | 120 - 150         | -                   | -                | 180 - 200         | 150 - 190        |
| මැකරල්                   | 120 - 150        | 120 - 150      | 80 - 120       | 110 - 130     | 90 - 110           | 80 - 120          | -                   | -                | 140 - 160         | 100 - 120        |
| අළු කෙසෙල්               | 140 - 160        | 130 - 150      | 120 - 140      | 160 - 180     | -                  | 100 - 130         | -                   | -                | 150 - 160         | 150 - 180        |
| අඹු මිරිස්               | 250 - 300        | 150 - 200      | 260 - 300      | 330 - 360     | 300 - 300          | 250 - 280         | 220 - 250           | -                | 230 - 260         | 320 - 370        |
| දෙහි                     | 60 - 80          | 80 - 90        | 80 - 110       | 110 - 140     | -                  | 50 - 70           | -                   | -                | 80 - 100          | 110 - 130        |
| බතල                      | 140 - 170        | 140 - 150      | 110 - 130      | 130 - 150     | -                  | 120 - 140         | 150 - 160           | -                | 160 - 170         | 120 - 140        |
| මඤ්ඤොක්කා                | 60 - 100         | 100 - 110      | 90 - 110       | 100 - 120     | 100 - 130          | 100 - 120         | 100 - 120           | -                | -                 | 100 - 120        |
| එළබටු                    | 120 - 150        | 150 - 160      | 130 - 150      | 160 - 180     | -                  | 100 - 130         | -                   | -                | 150 - 160         | 150 - 190        |
| අර්තාපල් (ආනයනික)        | -                | 185 - 190      | 165 - 170      | 170 - 185     | -                  | 175 - 190         | -                   | -                | 190 - 200         | 170 - 180        |
| අර්තාපල් (වැලිමඩ)        | 250 - 260        | 270 - 280      | 240 - 250      | -             | -                  | -                 | 210 - 240           | -                | 230 - 250         | 250 - 260        |
| අර්තාපල් (නුවරඑළිය)      | 280 - 300        | 310 - 320      | 270 - 290      | 290 - 300     | -                  | -                 | -                   | 280 - 290        | -                 | -                |
| ලොකුඑළු (ආනයනික)         | -                | 135 - 160      | 140 - 145      | 125 - 145     | -                  | 130 - 160         | 160 - 170           | -                | 160 - 165         | 140 - 145        |
| ලොකුඑළු දේශීය            | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| <b>කෙසෙල්</b>            |                  |                |                |               |                    |                   |                     |                  |                   |                  |
| ඇඹුල් (කිලෝවකට)          | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| කෝලිකුටු (කිලෝවකට)       | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| සීනි (කිලෝවකට)           | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| ආනමාළු (එකකට රු.)        | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| ගස්ලබු (කිලෝවකට)         | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| වැල්දොඩම් (එකකට රු.)     | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| <b>පළතුරු (එකකට රු.)</b> |                  |                |                |               |                    |                   |                     |                  |                   |                  |
| අන්තය - ලොකු ප්‍රමාණය    | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| - මධ්‍යම ප්‍රමාණය        | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| - කුඩා ප්‍රමාණය          | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| අඹ - බෙට්ටි              | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| - කර්තකොලොම්බන්          | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| දිවුල්                   | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| අලිපේර                   | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| දොඩම්                    | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |

**Note:**  
 Usually, the price collection for Veyangoda and Meegoda wholesale markets is done the previous day between 6.00 pm and 8.30 pm, and for all other wholesale markets, the price collection is done between 7.00 am and 2.00 pm.

Data Management Division  
 Hector Kobbekaduwa Agrarian  
 Research and Training Institute  
 P.O. Box 1522  
 Colombo.